



අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

10/11 ශ්‍රේණි සඳහා විච්ඡයේ පාඩම් මාලාවට අදාළ ක්‍රියාකාරකම්

11 ශ්‍රේණිය - පරිච්ඡේදය 08 - ආයෝජනය

ආයෝජනය හැඳින්වීම

01. පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් අංක i හා ii ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

සමන්ත මහතා ස්ථාවර තැන්පතුවක යොදවා තිබූ විශ්‍රාම යාමේ දී ලබා ගත් පාරිතෝෂිත අරමුදලත් ඔහුගේ ඉතිරි කිරීමේ ගිණුමේ මුදල් ශේෂයත් යන දෙකම යොදා තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී.

- i. මෙහි සඳහන් ආයෝජන මාර්ග 2ක් නම් කරන්න.
- ii. සුදුසු ආයෝජන මාර්ගයක් තෝරා ගැනීමේ දී සලකා බලන සාධක 2ක් සඳහන් කරන්න.

02. පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.

- (අ). ආයෝජනයෙහි අවදානම ඉහළ යන විට ඉන් ලැබෙන ප්‍රතිලාභය ද ඉහළ යයි. ()
- (ආ). ආයෝජන මාර්ගයක් ලෙස ඉතිරි කිරීමේ ගිණුමක මුදල් තැන්පත් කිරීම සිදු කළ හැකි වන්නේ වාණිජ බැංකුවක පමණි. ()
- (ඉ). පුද්ගලයකු ඉතිරි කර ගත් මුදල්, මුදල් වශයෙන් ම ළඟ තබා ගැනීම ඵලදායී ආයෝජන මාර්ගයකි. ()
- (ඊ). ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වා ගෙන යාම ඵලදායී ආයෝජන මාර්ගයක් ලෙස සැලකේ. ()

03. පුද්ගලයන් විවිධ ආයෝජන මාර්ගවල තම මුදල් ආයෝජනය කිරීමට පෙලඹී ඇත.

- 1. ආයෝජනය යන්න හඳුන්වන්න.
- 2. මුදල් ආයෝජනය කිරීමට සුදුසු ආයෝජන මාර්ග 3ක් නම් කරන්න.
- 3. ආයෝජනයෙහි ප්‍රතිලාභය සහ අවදානම අතර පවතින සම්බන්ධතාව පැහැදිලි කරන්න.

04. නිවැරදි පිළිතුර තෝරන්න.

- 1. ආයෝජනයෙහි ප්‍රතිලාභය සහ අවදානම අතර සම්බන්ධතාව නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ,
 - (1). ප්‍රතිලාභය ඉහළ ය - අවදානම ඉහළ ය.
 - (2). ප්‍රතිලාභය පහළ ය - අවදානම ඉහළ ය.
 - (3). ප්‍රතිලාභය ඉහළ ය - අවදානම පහළ ය.
 - (4). ප්‍රතිලාභයක් නැත - අවදානම ඉහළ ය.

2. ආයෝජන සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ,

- (1). ආයෝජනයෙහි අවදානම වැඩි වන විට එහි ප්‍රතිලාභය අඩු වේ.
- (2). ආයෝජන මාර්ගයක් තෝරා ගැනීමේ දී ආයෝජනයෙහි අරමුණ පිළිබඳ සලකා බැලිය යුතු නොවේ.
- (3). දේපළ මිලදී ගැනීම ඵලදායී ආයෝජන මාර්ගයක් ලෙස නොසැලකේ.
- (4). අරමුදල් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ඵලදායී මාර්ගයක යෙදවීම ආයෝජනයයි.

3. ආයෝජන මාර්ගයක් තෝරා ගැනීමේ දී සලකා බලන සාධකයක් නොවන්නේ,

- (1). කොටස්වල ආයෝජනය කිරීමයි.
- (2). ආයෝජනයෙහි අරමුණයි.
- (3). ආයෝජනයෙහි අවදානමයි.
- (4). ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභයයි.

4. ඵලදායී ආයෝජන මාර්ගයක් නොවන්නේ,

- (1). ස්ථාවර තැන්පතු වක් ආරම්භ කිරීමයි.
- (2). ආරක්ෂිත සේප්පුවක මුදල් දැමීමයි.
- (3). කොටස්වල ආයෝජනය කිරීමයි.
- (4). භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමයි.

05. තමාගේම ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකු සමඟ සාකච්ඡා කර ව්‍යාපාරය පවත්වා ගෙන යාම මගින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ විමසා බලා කරුණු රැස් කරන්න.